

# ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පුරුව එතිහාසික අවධියේ භාවිත ගවෝපාචාර ක්‍රම

චි. තුෂිනා මැණ්ඩිස්

## ප්‍රචේශය

ශ්‍රී ලංකාවේ මානව ජනාධාරකරණය පිළිබඳව තතු විමර්ශනය කිරීමේදී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භව මධ්‍ය ශිලා යුගය (Mesolithic period) ප්‍රාථමික යකඩ යුගය (Early Iron Age) මස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේෂණ හා කැණීම්වලින් තහවුරු කරගෙන තිබේ.<sup>1,2</sup> මධ්‍ය ශිලා අවධියට පසුව එළකිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මානස්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින්<sup>3,4</sup> ප්‍රකාශ කර තිබූණ ද එම සාධක ප්‍රමාණය නව ශිලා යුගය පිළිගැනීමට තරම් තීරණාත්මක නොවන බව විද්‍යාත් මතය වී තිබේ. ශ්‍රී ලංකාවේ ආදිත ම සංස්කෘතික අවධි තුළ මානවයා සිය ජීවිතය ගතකරන සමයේදී භමන් සමඟ ජ්වන් වූ සිය නැ හිනමිනුරන් මියගිය විට සුමදානය සඳහා විවිධ අභිජාරමය කටයුතු සිදු කර ඇති ආකාරය පුරාවිද්‍යා පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබේ. අනාදිමත් කළක සිට ශ්‍රී ලංකාවේ සිදු වූ මෙම සුමදාන කටයුතු හෙවත් ගවෝපාචාර ක්‍රම හා ඒ සම්බන්ධ ව අනාවරණය කරගෙන ඇති කරුණු පිළිබඳ ව මෙම රුවනයෙන් විමසා බලනු ලැබේ. වියෝගයෙන් ප්‍රාග් හා පුරුව එතිහාසික අවධිය තුළ මේ සම්බන්ධ ව අධ්‍යයනයේදී දි ලිඛිත සාධක නොමැති නිසා ඒ සඳහා පුරාවිද්‍යා මූලාශ්‍රය පමණක් භාවිත කිරීමට සිදු වේ.

## විමර්ශනය

### බලංගොඩ මානවයාගේ අභිජාර, සුසාන වාරිතු

ශ්‍රී ලංකාවේ ප්‍රාග් එතිහාසික යුග අතුරින් මැත කාලීන ව විස්තරාත්මක ව කරුණු අනාවරණය කරගෙන ඇත්තේ මධ්‍ය ශිලා යුගය (Mesolithic Period) හෙවත් බලංගොඩ සංස්කෘතිය තුළිනි. මධ්‍ය ශිලා යුගය පිළිබඳ සාධක අනාවරණය වන ස්ථාන වශයෙන් ඉරණමඩු පාංශ සංකීර්ණය මෙන් ම ගුහා තියි වැදගත් වේ. ගුහා තියි අතර කුරුවිට බටධාභලෙන, කිතුල්ගල බෙලිලෙන, බුලත් සිංහල ගාහියන් ලෙන, වරකාපොල දොරවක කන්ද, අත්තනගොඩ අලිලෙන, බෙලිලෙන-අතුල, සිගිරිය අසල පොතාන හා අලි ගල, අත්තනගල්ල පොත්ගල්ලෙන, එළිමහන් ස්ථාන ලෙස බෙල්ලන් බැඳීපැලැස්ස,

1 S. Deraniyagala, **The Prehistory of Sri Lanka; an Ecological Perspective**. (Colombo: Archaeological Survey Department, 1992), 709-710pp.

2 S. Deraniyagala, **The Pre history and Proto history of Sri Lanka .The Art and Archaeology of Sri Lanka**. (Central Cultural fund: Ministry of Cultural Affairs, 2007), 4p.

3 Ibid., 59p.

4 T.R Premathilaka, **Late Quaternary palioecological event stratigraphy in the Horton Plaince, central Sri Lanka: with contribution to the recent pollan flora**. (Department of Physical Geography and Quaternary Geology, Stockholm University thesis in Quaternary Geology no.2, 2003), 97-107pp.

පල්ලෙමුලු, මහජිලිය, වෙස්සගිරිය, ජේතවනය, මාතොට, අනුරාධපුර ඇතුළුනුවර, මිනිඛිලිය ආදී ස්ථාන රාජියක් වැදගත් වන බව පෙන්වාදිය හැකි ය.<sup>5</sup>

ශ්‍රී ලංකාවේ මධ්‍යමිලා පුරාගය සම්බන්ධයෙන් මෙතෙක් ලැබේ ඇති විද්‍යාත්මක කාලනීරණ ලෙස බුලත්සිංහල ගාහියන්ලෙන අදින් වසර 48,000, කුරුවිට බටදාඩලෙන අදින් වසර 37,000, කිතුල්ලෙල බෙලිලෙන අදින් වසර 31,000, අත්තනගොඩ අභ්‍යලෙන අදින් වසර 10,350, බෙලිලෙන අතුල අදින් වසර 8,230, කුරුවිට බටතොට දහකියාලෙන අදින් වසර 7,680, බෙල්ලන්බැඳිපැලැස්ස අදින් වසර 12,000 - (6,500), මිනිඛිලිය අදින් වසර 6000, අනුරාධපුර අදින් වසර 5900, මාතොට අදින් වසර 3800, සිගිරිය අසපු පොතාන අදින් වසර 5800, අලිගල අදින් වසර 5500 වෙනයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යමිලා පුරාගය සම්බන්ධයෙන් කාලනීරණ ලැබේ තිබේ.<sup>6</sup><sup>7</sup><sup>8</sup><sup>9</sup><sup>10</sup> මෙම පුරාගයට අයත් ව එම්මහන් වාසස්ථාන හා ලෙන් තුළින් හමුවන හෝතික සාධක අතර මානව සැකිලි අතිශයින් ම වැදගත් වන අතර එමගින් මධ්‍යමිලා මානවයාගේ ගවෝපාචාර තුම පිළිබඳ ව අධ්‍යායනයන් කිරීමට ද හැකි වී තිබේ. බලංගොඩ මානවයාගේ අභිචාර හා සුසාන වාරිතු පිළිබඳ පිළිබඳ ව විමර්ශනයේ දී ඔහුගේ හුම්දාන කටයුතු වැදගත් වන අතර මිනිසකු මියගිය විට ඔවුන් වල දීමා තිබීම ඒ අතරින් ප්‍රමුඛ වේ.


මෙසේ මියගිය පුද්ගලයකු වල දැමීමේ දී නමා හකුලා වල දීමී හෙවත් උක්කුවියෙන් වල දැමීම සුවිශේෂ කරුණක් වන අතර, ඒ බව බෙල්ලන්බැඳිපැලැස්ස, රාවණා ඇල්ල හා මිනිඛිලිය තුළින් හමු වී ඇති සාධක තුළින් මැනවින් තහවුරු වී තිබේ. එසේ ම කුරුවිට බටදාඩලෙන තුළින් ද හුම්දාන කරන ලද පුද්ගලින් 38 දෙනෙකට අයත් සාධක පුරාවිද්‍යා කැණීම් තුළින් හඳුනාගෙන තිබේ.

ප්‍රාථමික ද්‍රව්‍යම ජීවිතයක් ගතකළ බලංගොඩ මානවයා විසින් මියගිය පුද්ගලයකු හුම්දාන කරන විට වල දැමීමේ දී බටහිර දෙසට හිස සිටින සේ වල දීමා තිබීම ද අතිශයින් වැදගත් වේ.<sup>11</sup> වර්තමානයේ ද ද මිනිසකු මියගිය විට වල දම්තු ලබන්නේ ද බටහිර දෙසට හිස දීමා ය. බලංගොඩ මානවයා මියගිය පුද්ගලයකුගේ හිස බටහිර දෙසට සිටින සේ වල දැමීමට හේතුව පිළිබඳ ව විමර්ශනය කිරීමේ ද පැහැදිලි වන්නේ මෙම මිනිසා ස්වාභාවික පරිසරයේ දුටු ස්වාභාවික සිදුවීම සිය ජීවිතයට ද ආරෝපනය කර ඇති බවකි. එ නම් ඔහු පරිසරයේ ප්‍රධානත ම වැදගත් වස්තුව ලෙස දුටුවේ සූර්යයා ය. සූර්ය ගමනය නැගෙනහිරින් ආරම්භ වී බස්නාහිරෙන් අවසන් වන බව ඔවුනු දෙනෙක ව දුටු සිද්ධියකි. මෙම දෙනෙක සිද්ධිය මානවයාගේ ජීවිතයට ආරෝපනය කළ කළේ පෙනෙන්නේ උපත හා මියයාම ඉන් පිළිස්ඩු වන බව ය.

නැගෙනහිර ඉපදීමත් බස්නාහිර මියයාමත් සංකේතවත් කිරීමේ අරමුණින් බලංගොඩ මානවයා මෙසේ මිනිසකු මියගිය විට හිස බටහිරට සිටිනසේ වල දැමීමෙන සංකේතවත් කරන්නට ඇත්තේ මෙම ස්වාභාවික ත්‍රියාවලිය බව උපකළේපනය කළ හැකි ය. එසේ ම මෙම මානවයාගේ අභිචාර කටයුතු අතර මියගිය පසු අස්ථි වල දීමා මස් දිය වූ අස්ථිවල ගුරුගල් ආලේප කිරීම පිළිබඳ තොරතුරු ද බටදාඩලෙන, බෙලි ලෙන, බෙල්ලන් බැඳිපැලැස්ස, බුලත්සිංහල, ගාහියන්ලෙන, අලවල පොතුගුල් ආදී ලෙන් තුළින් හඳුනාගෙන තිබේ.

- 5 S. Deraniyagala, **The Prehistory of Sri Lanka; an Ecological Perspective.** (Colombo: Archaeological Survey Department, 1992), 709-710pp.
- 6 ඩී.එම්. මැනුදිස්, "මධ්‍ය යාන් ඔය නිමනයේ පුරුෂ එතිහාසික සුසාන ආශ්‍රිත වාස්තුවිද්‍යා" ARSUR 2016, **The Proceeding of Second Archaeology Symposium.** (Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, 2016), 16-20 එවා.
- 7 S. Deraniyagala, **The Pre history and Proto history of Sri Lanka .The Art and Archaeology of Sri Lanka,** (Central Cultural fund: Ministry of Cultural Affairs, 2007), 3-7 pp.
- 8 G. Adikari, **Approches to the Prehistory of the Sigiriya Dambulla region, Futher studies in the settelment archaeology of the Sigiriya Dambulla region.** (ed.) S. Bandaranayake and M. Morgan, 1994), 41-45pp.
- 9 Ibid., 45-51pp.
- 10 H.N. Perera, **Prehistoric of Sri Lanka Late Pleistocene rockshelters and an open - air site.** BAR International Series 2142 xvi+ 268. (2010)
- 11 P.E.P. Deraniyagala, **The Pleistocene of Ceylon.Sri Lanka.** (Colombo: National Museums, 1958), 64-65pp.

එසේ ම රාවණාජුලේලන් ලැබේ ඇති මානව හිස්කබල සිදුරු කිරීමට උත්සාහ කිරීම තුළින් ද ඔවුන්ගේ විවිධ අවමංගලය හා අභිවාර කටයුතු පිළිබඳ ව මැනවින් හඳුනාගැනීමට හැකි වි තිබේ.<sup>12<sup>13<sup>14</sup></sup></sup> මෙම පුරාවිද්‍යා තොරතුරු අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ අවමංගලය වාරිතුවල මූලාරම්භය ශ්‍රී ලංකික සමාජය විසින් ආරම්භ කර ඇත්තේ ප්‍රාග් එතින්හාසික මධ්‍ය ශිලා අවධියේ දී බව ය. එසේ ආරම්භ කරන ලද වාරිතුය වර්තමානය දක්වා ම මිනිසකු මියගිය විට වල දැමීමේ දී බස්නාහිරට හිස දමා වල දැමීමට හාවිත කිරීමේ ක්‍රියාදාමය තුළින් අදවත් දායාරාමාන වීම වැදගත් වේ.



මිනිඇතිලියෙන් හා පොතානෙන් හමුවන මධ්‍ය ශිලා මානවයාට අයත් පුර්ණ මානව සැකිලි නමා හකුලා වල දමා ඇති ආකාරය

#### පුර්ව එතින්හාසික අවධියේ මානවයාගේ අභිවාර, සුසාන වාරිතු

ශ්‍රී ලංකාවේ පුර්ව එතින්හාසික සංස්කාතික අවධිය ක්‍රි.පූ 2400 දී පමණ ආරම්භ ව විකාශනය පු බව පර්යේෂකයින් පෙන්වා දී තිබේ.<sup>15</sup> මෙම සංස්කාතික අවධිය හඳුනාගැනීම සඳහා පර්යේෂණ දායකත්වය දැක්වුවන් අතර පෝල් රේ. පිරිස්, රාජා ද සිල්වා, සුදුරුගන් සෙනෙවිරත්න, පොන්නම්බලම රසුපති, ඒස්. කේ. සිතුම්පලම්, සිරාන් දැරණීයගල, සේනක බණ්ඩාරණයන, තීමල් පෙරේරා, ප්‍රියන්ත කරුණාරත්න, රාජ් සේවමදේව, ගාමිණී අදිකාරී, ඩී. කේ. ජයරත්න, මෙලාති සල්බින්, රංජිත් බංඩාර දිසානයක, තුඩිත මැන්දීස්, මංගල කටුගම්පොල ආදි පර්යේෂකයින් පෙන්වාදිය හැකි ය. එම පර්යේෂකයින් සිදු කර ඇති පර්යේෂණ අනුව මෙවන විට ශ්‍රී ලංකාවේ පුර්ව එතින්හාසික අවධියට අයත් සුසාන සම්බන්ධ කාලනීරණ මෙසේ ලැබේ තිබේ. බෙරගල ක්‍රියාත්මක වත්ත ක්‍රි.පූ 2400, හල්දුම්මුල්ල ක්‍රි.පූ 1750,<sup>16</sup> රංචාමධම ක්‍රි.පූ 1359,<sup>17</sup> කේංලකේ ක්‍රි.පූ 790,<sup>18</sup> ඉඩබන්කටුව ක්‍රි.පූ 700-400,<sup>19</sup> ඉහළ කළවැල්ලාල්පත (සිගිරිය) ක්‍රි.පූ 520,

12 S. Deraniyagala, *The Prehistory of Sri Lanka; an Ecological Perspective*. (Colombo: Archaeological Survey Department, 1992), chap. 5.3.12p.

13 S. Deraniyagala, *The Pre history and Proto history of Sri Lanka .The Art and Archaeology of Sri Lanka*. (Central Cultural fund: Ministry of,Cultural Affairs. 2007), 59p.

14 K.A.R. Kennedy, *God Apes and fossilmen, Palioanthropology in South Asia*, Michigan. (University of Michigan.2000), 183-237pp.

15 R. Somadeva, *Urban Origins in Southern Sri Lanka*. (Postgraduate Institute of Archaeology, Department of African and Comparative Archaeology, Department of Archaeology and Ancient History, Uppsala University, 2006),13p.

16 කේ.එන්. මනමේන්දු ආරච්චි, හා ඩී. අදිකාරී, අනුරාධපුර පුරා ජේව විවිධත්වය හාවර්තමාන ජේව විවිධත්වය, (ජේව විවිධත්ව ලේඛම කාර්යාලය, පරිසර හා පුනර්ජනනීය බලයක්ති අමාත්‍යාංශය, 2014), 227 පිට.

17 R.R. Somadeva, Disanayake and R. Fernando, *The Galpaya Survey Report of the first field season - 2006*. (ed.) N. Silva, R. Somadeva, (Colombo: Postgraduate Institute of Archaeology, 2006), 07,13 පිට.

18 ඩී. රී. මැන්දීස් සහ ඩී. ආර. විතානාචිචි, මධ්‍ය යාන් යය නිමිනයේ ජනාවාස පුරාවිද්‍යාව, පර්යේෂණ හා ප්‍රකාශන අරමුදල, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, 2017), ,177- 179 පිටු.

19 S. Deraniyagala, *The Prehistory of Sri Lanka; an Ecological Perspective*. (Colombo: Archaeological Survey Department, 1992), 734 p.

ගල්ගමුව අන්දරවැව ක්‍රි.පූ 500,<sup>20</sup> තම්මැන්නාගොඩුල්ල ක්‍රි.පූ 490, නිකවලමුල්ල ක්‍රි.පූ 400 (Perera : 1996, සම්මුඛ සාකච්ඡාව 2016), කලමුවාව ක්‍රි.පූ. 130,<sup>21</sup> පිළුව ගල් සොහොන් කනත්ත ක්‍රි.පූ. 112,<sup>22</sup> තුළියාපිටිය (දුම්මලජුරිය) ක්‍රි.ව 100-350 (Perera : 2014 සම්මුඛ සාකච්ඡාව 2016). වශයෙන් ලැබේ තිබේ. පුරුව එෂිතිභාසික අවධියේ පැවති සුසාන වාරිතු වැදගත් වන්නේ එම පෙර පැවති සංස්කෘතියට එනම් මධ්‍ය ශිලා යුගයට වඩා විධීමන් ආකාරයට එම කටයුතු හඳුන්වාදීම තිසා ය .

පුරුව එෂිතිභාසික සංස්කෘතිය විධීමන් සංස්කෘතියක් මේ රටට හඳුන්වාදුන් අතර එම සංස්කෘතිය තුළ ජ්‍යෙන් වූ මිනිසුන් විසින් ශ්‍රී ලංකා සමාජයට හඳුන්වාදුන් විධීමන් හුමදාන ක්‍රමවේද හා සුසාන වාරිතු ද ඉතා වැදගත් වේ. මෙම යුගයේ දී ශ්‍රී ලංකාව තුළින් හඳුනාගත හැකි ගලෝපාවාර ක්‍රම අතරින් විධීමන් ලෙස ස්ථාපිත කරනු ලැබූ සුසාන ආකෘති ගණනාවක් තිබේ. පරුයේෂකයින් විසින් හඳුනාගෙන ඇති ආකාරයට එම සුසාන ආකෘති අතර මැටි ඔරු සුසාන (Clay canoe / Clay cist), ශිලා මංුෂ්‍ය සුසාන (Cist burial), ශිලා මණ්ඩල සුසාන (Cairn circle), ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap), ශිලා පෙළ සුසාන (Alignment), ශිලා වැම සුසාන (Men hire), බරණී සුසාන (Urn pot), ශිලා මක්ද්වක සුසාන (Delmenoid) යන සුසාන ආකෘති ශ්‍රී ලංකාව අසුරින් හඳුනාගත හැකි වී තිබේ.<sup>23,24,25</sup>

## මැටි ඔරු සුසාන

ශ්‍රී ලංකාවට ම ආච්චිතික සුසාන ක්‍රමයක් වන මැටි ඔරු හෙවත් මැටි මංුෂ්‍ය සුසාන ශ්‍රී ලංකාවේ පුරුව ඉතිහාසයේ සුවිශේෂ සුසාන වර්ගයක් ලෙස පෙන්වාදිය හැකි ය. ශ්‍රී ලංකාවේ අන්තර් මධ්‍යම කලාපය තුළින් වාර්තා වන මෙම සුසාන 1952 වසරේ දී පී. එ. පී දැරණියගල මාතර බණ්ඩන්තර දී මුද්‍රාවරට මෙම සුසාන වර්ගය වාර්තා කර තිබේ.<sup>26</sup> නමුත් මෙය සුසානයක් ලෙස නිශ්චිත ලෙස ඔහු එවක හඳුනාගෙන නැතු.

1982 වර්ෂයේ දී ඉඩිබන්කටුව සුසාන භූමිය තුළින් මේ වැනි සුසානයක් පුරාවිද්‍යා කැණීමකට නො කළ ද එ කළ එය හඳුනාගෙන ඇත්තේ ගිනි දැල්වන ලද ස්ථානයක් ලෙස ය. එම සුසානය තුළ තිබේ කානිලියන් පෙන් හමුවී ඇති අතර එයින් ලබාගත් අගරු සාම්පල ආස්‍රිත ව සිදු කරන ලද කාලනීරණවල දී එම සුසානය ක්‍රි.පූ 720 ව කාල නිරණය වී ඇති බව නිමල් පෙරේරා විසින් ප්‍රකාශ කරන ලදී (පෙරේරා සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2017). 1996 වර්ෂයේ දී නිමල් පෙරේරා විසින් අන්තර්ගත් වාරණ ලෙන ආසන්නයේ ඇති මිගොඩිපොල ස්ථානයේ හමු වූ සුසානයක් කැණීම් කර එය ක්‍රි.පූ 250 ව අයන් වන බවට කාබන් කාලනීරණ අනුව පෙන්වා දී ඇතු. (එම). රංජිත් දිසානායක විසින් රුවනවැල්ල නිකවලමුල්ල සුසානය ආස්‍රිත ව කැණීම් සිදු කර එය ක්‍රි.පූ ක්‍රි.පූ 400 ව අයන් බව කාලනීරණය කර තිබේ (දිසානායක : 2011 සම්මුඛ සාකච්ඡාව 2016). 2006 වර්ෂයේ රාජ් සේමධේද්ව ඇඹිලිපිටිය රංචාමච් සුසාන කැණීම් කර එම සුසානය ක්‍රි.පූ 1359<sup>27</sup> හා දියත්ලාව හැඳුමුල්ල සුසානය කැණීම් කර එය ක්‍රි.පූ 1750 ක් පැරණි බව හා බෙරගල ක්‍රිජන්නවත්ත ක්‍රි.පූ 2400 කාල නිරණය කර තිබේ.<sup>28</sup>

20 ඩී. එ. මැනැදිස් සහ ක්. ආර්. විතානාවිච්, මධ්‍ය යාන් මය තිමිනයේ ජනාධාර පුරාවිද්‍යාව, පරුයේෂණ හා ප්‍රකාශන අරමුදල, ශ්‍රී ලංකා රජරට මිශ්වවිද්‍යාලය, 2017), 98- 127.

21 S. Deraniyagala, **The Pre history and Proto history of Sri Lanka. The Art and Archaeology of Sri Lanka.** (Central Cultural fund: Ministry of Cultural Affairs. 2007), 69 p.

22 Ibid.,

23 S. Seneviratne, **The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka.** (Ancient Ceylon No. 5: 1984), 237-305pp.

24 Ibid., 135-167pp.

25 ඩී.වි. මැනැදිස්. "මධ්‍ය යාන්ත්‍රය තිමිනයේ පුරුව එෂිතිභාසික සුසාන ආස්‍රිත වාස්කුවිද්‍යාව" ARSUR 2016, The Proceeding of Second Archaeology Symposium. (Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, 2016), 150- 153pp.

26 A. Wanninayake, **A Protohistoric Burial Tradition in Sri Lanka Ancient Ceylon No. 25:** (Colombo: Archaeology Survey Department, 2016), 216p.

27 R.Somadeva, **Urban Origins in Southern Sri Lanka.** (Postgraduate Institute of Archaeology, Department of African and Comparative Archaeology, Department of Archaeology and Ancient History, Uppsala University, 2006), 13p.

28 තේ.ං. මතමේන්දු ආරච්චි, හා එ. අදිකාරී, අනුරාධපුර පුරා ජෙවව විවිධත්වය හා වාර්තනා ජෙවව විවිධත්වය, (ජෙවව උජ්ජ්වල උජ්ජ්වල කාර්යාලය, පරිසර හා ප්‍රනාජනනයි අමාත්‍යාංශය, 2014), 227 පිට.

2013 වර්ෂයේ නිමල් පෙරේරා විසින් හළාවත දුම්මලසුරිය පුදේශයේ සුසාන ආශ්‍රිත සිදු කරන ලද කැණීම අනුව එම සුසානය ක්‍රි.ව 350 ට අයන් බව කාල නීරණය කර ඇත. මේ වැනි අකෘතියේ සුසාන ඉංදියාවේ ද තොමැති බව ඉත්දීය පුරුව ඉතිහාසය සම්බන්ධ විශේෂයෙකු වන මහාචාර්ය කේ. රාජන් විසින් ද පෙන්වා දී ඇති බව නිමල් පෙරේරා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවේ දී පැහැදිලි විය. ඒ අනුව ඉතා ඇත ඉතිහාසයේ සිට ම එතිහාසික යුගය දක්වා සහසු වර්ෂ තුනකට ආසන්න කාලයක් මැටි ඔරු සුසාන ආකෘතිය ශ්‍රී ලංකාව තුළ බලපවත්වා තිබේ. මෙතෙක් හමු වූ මැටි ඔරු සුසාන බොහෝමයක් ස්ථාපිත වී ඇත්තේ කදුකර කළාපයේ හා අන්තර මධ්‍යම කළාපයේ වී ද සුවිශේෂ වේ. මෙම සුසාන තුළ මළ මිනිය සම්පූර්ණ වශයෙන් හෝ මානව අස්ථි කොටස් ද්‍රව්‍ය තිබේ හෝ මුට්‍රි තුළ භාවා දැවීම සිදු කළ බව එහි අභ්‍යන්තරයේ හමුවන තැන්පතු තුළින් හඳුනාගත හැකි වේ.



නිකවල මුල්ලෙන් හමුවන මැටි ඔරු සුසාන හෙවත් මැටි මංුෂා සුසාන

### මෙගලිතික සුසාන

ශ්‍රී ලංකාව තුළින් හමුවන පුරුව එතිහාසික යුගයට අයන් සුසාන අතරින් සුලඟ ලෙස වාර්තා වන සුසාන විශේෂය වන්නේ මෙගලිතික සුසානයන් ය. මෙම සුසාන මිට පෙර විස්තර කරන ලද මැටි ඔරු සුසානවලට වෙනස් වේ. මෙගලිතික යන ව්‍යවහාර පුරාවිද්‍යායුදින් හාවිතයට ගනු ලබන්නේ 19 වැනි සියවස අග හාගයේ සිට ය. මෙහි පුරෝගාමියා වන්නේ ප්‍රාග ජාතික ග්ලීන් බැහැයෙල්ය. Meges යන ප්‍රික ව්‍යවහාරයන් නිෂ්පත්ත මහා යන්තර් Lithic යන ව්‍යවහාරයන් නිෂ්පත්ත ශිලාමය යන්තර් එකතුකර Megalithic හෙවත් මහා ශිලා යන්තර් නිර්මාණය වී ඇත. ගෝල්ඩ්න් වූයිල්ඩ් විසින් මහා ශිලා යන්නේන් ස්මාරකය ඉදිකිරීමට හාවිත කරන ලද දුව්‍ය ගම්ය නොවන බවත් එ මගින් අවමංගල්‍ය හෝ අනුස්මරණ විධියක් නිරුපනය වන බවත් පෙන්වා දී ඇත. මෙගලිතික සුසාන සඳහා ශිලා මාධ්‍ය හාවිත කර ඇති අතර ඒ සඳහා ශිලා පුවරු, ශිලා වැශි, ශිලා කුටි හාවිත කර සුසාන ඉදිකර තිබෙන බැවින් මෙම සුසාන මෙගලිතික සුසාන ව්‍යවහාරයන් අර්ථ දක්වා තිබේ.

### ශිලා මංුෂා සුසාන (Cist burial)

ශ්‍රී ලංකාවේ පුරුව එතිහාසික අවධිය තුළින් බහුල ලෙස වාර්තා වී තිබෙන මෙගලිතික සුසාන වර්ගය ලෙස ශිලා මංුෂා සුසාන (Cist burial) පෙන්වාදිය හැකි ය. මෙම වර්ගයේ සුසාන යාපන අර්ධදේශීය, උතුරු මැද, වයඹ, අග්නිදිග හා නැගෙනහිර හා දකුණු පලාත යන පලාත් තුළින් වාර්තා වී තිබේ. ශිලා මංුෂා සුසාන ඉදිකිරීම සඳහා ශිලා පුවරු හාවිත කර සුසාන ඉදිකර තිබෙන අතර ඒවා තරමක් විශාල හා කුඩා ප්‍රමාණවලින් ද යුත්ත වේ.

සිරස් අතට සිටුවන ලද ශිලා පුවරු හතරක් පෙවිටික් ලෙස සකස් කර මෙම සුසාන ඉදිකර තිබේ. එසේ සකස් කරනු ලබන ගල් පෙවිටිය හතරස් හා සංජු කේෂාස්‍රාකාර හැඩාවලට සකස් කර තිබෙන අතර සමහර ශිලා මංුෂා සුසාන ස්වස්ථීකාකාර ලෙස ද ඉදි කර තිබේ. මෙසේ සකස් කරන

ලද සෙල් පෙවේය අභ්‍යන්තරයේ මැටි මුට්ටි තුළ බහාලනු ලැබූ මානව අස්ථී හෝ මළ මිනිය දහනය කරන ලද අයුරු තැන්පත් කර ඒ සමග මියගිය පුද්ගලයා භාවිත කරන ලද පළදුනා මෙන් ම රු හිස්, නියන්, හා තල, තම අංජන කුරු ඇතුළු විවිධ උපකරණ පුහා මුට්ටි තුළ බහා සොහොන අභ්‍යන්තරයේ තැන්පත් කර විශාල පියන්ගලතින් වසා තිබේ. මෙය එක් අතකින් අහිවාර කටයුත්තක් ලෙස සැලකිය හැකි අතර එමගින් මියගිය පුද්ගලයාගේ මරණින් මතු ආත්මය පිළිබඳ ඔවුන් තුළ වූ ආකල්පයක් විය හැකි බව පෙන්වාදිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ශිලා මං්‍රසා සුසාන වැඩිම ප්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිදී ඔය දැයුරු ඔය ආදි ගංගා නිමින ආස්‍රිත ව ය. ඒ අතරින් යාන්මය මධ්‍ය නිමිනයේ වර්ග කිලෝමීටර් 1400 භූ ව්‍යුහරිය තුළ වැඩිම ප්‍රමාණයක් මෙගලිතික සුසාන ස්ථානගත වී තිබේ. එම නිමිනයේ පමණක් මෙගලිතික සුසාන ස්ථාන 29 ක් පමණ පවතින වන බව මේ වන විට වාර්තාකර තිබේ.<sup>29</sup> යාන් ඔය නිමිනය ආස්‍රිත ව පුරුව එතිහාසික සංස්කෘතියට අයන් මුළු සුසාන ප්‍රමාණය 32 වේ. ඒ අතරින් මධ්‍ය යාන් ඔය නිමිනයේ සුසාන ස්ථානගත ව ඇති ස්ථාන ලෙස තම්මැන්නාගොඩුල්ල, ගල්ඟැඳුකටුව, කල්පෙ, ගුරුගල්හින්න, තෙළගොල්ලාකච්චිවල, ඇලපත්වැව, මහපෙෂාන, බෙරවායගල, කොක්ඩබේ, පන්වත්ත, පඩියල්ලාව, දිවුල්වැව, රඛැව, මල්පෙරුවල, කිරිමැටියාව, ඔලුවැව, තෙතුගොල්ලාව, කනුහගල්පත, කරුවලගස්වැව, වාහල්කඩ, මාවතවැව, ගුරුගල්හින්න, කොක්ඩබේ, මරදන්මඩුව, පරංගියාවාචිය දික්වැව, ඇනාබදිවැව, පන්කැටියාව, පල්කැටිවැව, ආදි ස්ථාන පෙන්වාදිය හැකි ය.

මෙම සුසාන භුම් අතරින් 1970 දෙකයේ දී රාජා ද සිල්වා විසින් ගුරුගල්හින්න ආස්‍රිත ව කැණීම සිදු කර තිබෙන අතර එම සුසානය විද්‍යාත්මක ලෙස කාලනීරණය කර නොමැත 2013 වර්ෂයේ දී රංගින් දිසානායක තම්මැන්නාගොඩුල්ල ආස්‍රිත ව පුරාවිද්‍යා කැණීම් සිදු කර එම සුසාන භුම්ය කු. පූ. 490 අදින් අවුරුදු 2490 ක් පැරණි බව තහවුරු කර ගෙන තිබේ. ( රංගින් දිසානායක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2016). එසේ ම 2016 වර්ෂයේ දී තුසිත මැනැදිස් විසින් කොක්ඩබේ මෙගලිතික සුසාන භුම්ය ආස්‍රිත ව සිදු කරන ලද පුරාවිද්‍යා කැණීම්වලට අනුව එම සුසානය ක්‍රි.පූ 790ට අයන් බව කාල තීරණය කර තිබේ.<sup>30</sup> මෙම කාලනීරණය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මෙගලිතික සුසාන සම්බන්ධ ව ඇති පැරණිත ම කාලනීරණ වන අතර මිට පෙර පැවති පැරණි කාලනීරණය ඉඩින්කටුවෙන් වාර්තා වූ කාලනීරණයයි එය ක්‍රි.පූ 750 ලෙස ය.<sup>31</sup>

මෙයට අමතර ව ශිලා මං්‍රසා සුසාන මාමඩුව, අපුත්බෝමුව, කදිරවේලි, ඉඩින්කටුව, ගල්ග මුව අන්දරවැව, වට්ටක්කවාචිය, පිංවැව ගල්සොහොන් කනත්ත, පොල්පිනිගම, ආනෙයිකාච්චායි, ගල්වෙල යටිගල්පෙන්ත, හම්බන්තොට තකිරව ආදි ස්ථානවල ද පවතින බව පෙන්වාදිය හැකි ය.



ශිලා මං්‍රසා සුසානයක සුසානය වසා ඇති පියන්ගල



ශිලා මං්‍රසා සුසානයක පැතිගල් සකස් කර ඇති ආකාරය


29 ඩී.රි. මැනැදිස් සහ ඩී.ආර්. විනාකාවිලි, මධ්‍ය යාන් ඔය නිමිනයේ ජනාවාස පුරාවිද්‍යාව, (මිහින්තලේ: පරායෙෂණ හා ප්‍රකාශන අරමුදල, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, 2017), 105 පිට.

30 එම., 177- 179 පිටු.

31 ඩේ.එන්. මනේන්ද්‍රජාරව්‍ය හා ඩී. අදිකාරී, අනුරාධපුර පුරා ජෙවා විවිධත්වය හා වර්තමාන ජෙවා විවිධත්වය, (ජෙවා විවිධත්ව උග්‍රහ කාර්යාලය, (කොළඹ: පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, 2014), 21 පිට.

## ශිලා මණ්ඩල සුසාන (Cairn circle)



ශී ලංකාවෙන් වාර්තාවන මෙගලිතික සුසාන අකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ ශිලා මණ්ඩල වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී ශිලා මංජ්‍රය සුසානයක් තනා එය වටා රුමුව ශිලා කුටිටි කවයක් ලෙස හෝ කව දෙකක් ලෙස යොදා සුසානය නිර්මාණය කර තිබේ. මෙවැනි සුසාන වචනියාව මාම්බුව ප්‍රමේෂයේ පවතින බව සුදුරුණ් සෙනෙවිරත්න පෙන්වා දී ඇති අතර<sup>32</sup> රංඡිත දිසානායක හා තුෂිත මැන්දිස් පෙන්වාදෙන ආකාරයට මෙවැනි සුසාන කහටගස්දිගිලියට නුදුරු ප්‍රතිරිවැව (වළහවිද්දවැව) පවතින බව පෙන්වා දී තිබේ.<sup>33</sup> මෙට අමතරව මෙම සුසාන මොරගොඩියාය, ඕලුවැව, ගොරකපැලස්ස, නිලගිරි සැය, කෝවිල්තැන්න, සෙටිවිටත්ත, කල්කතෙන පාලම යන ස්ථානවලින් දී වාර්තා වී තිබේ.



ප්‍රතිරිවැව (වළහවිද්දවැව) වාර්තාවන ශිලා මණ්ඩල සුසානය

## ශිලා කේතුක සුසාන (Cairn mound / Cairn heap)

ශිලා කේතුක වර්ගයේ සුසාන පූර්ව එතිහාසික යුගයේ දී මේ රට ගවෝපාවර කටයුතුවල දී නිර්මාණය කර ඇති තවත් සුවිශේෂ සුසාන විශේෂයක් ලෙස පෙන්වාදිය හැකි ය. මෙම සුසාන නිර්මාණය කිරීමේ දී මියගිය පුද්ගලයාගේ ත්‍රේම්මාවගේ හා ඔහු හාවිත කරන ලද ආහරණ අතුළු අනෙකුත් හාශ්ච මැටි බරණී හා පූජා මුට්ටිවල දමා වල දමා ඒ මත කැටගල් හෝ ගල් පුවරු කන්දක් ආකාරයට ගොඩියා සුසානය සකස් කර තිබේ. මේ වැනි සුසාන ශී ලංකාව කුළින් දැනට වාර්තා වී ඇත්තේ කහටගස්දිගිලියට නුදුරු කොක්ෂේබේ, නොරෝවිපොතානට නුදුරු නිකවැව (පරංගියාවාඩිය), මොරගොඩියාය, ඕලුවැව යන ස්ථානවලින් වාර්තා වී තිබේ.



කොක්ෂේබේ පිහිටි ශිලාකේතුක වර්ගයේ සුසානය

32 S. Seneviratne, *The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka*. (Ancient Ceylon No. 5: 1984), 135-191pp.


33 ඩී.වී. මැන්දිස්, "මධ්‍ය යාන් මය නිමනයේ පූර්ව එතිහාසික සුසාන ආස්ත්‍රවිද්‍යාව" ARSUR 2016, The Proceeding of Second Archaeology Symposium. (Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, 2016), 152p.



නිකවැව පිහිටි ශිලා කේතුක සුසානය

### ශිලා පෙළ සුසාන ( Alignment )

ශ්‍රී ලංකාවෙන් හමුවන ශිලා පෙළ වර්ගයේ එකම සුසානය පිහිටා ඇත්තේ කහවගස්දිගිලියට නුදුරු කොක්සිබේ මෙගලිතික සුසාන භූමියේ ය. මිටර් එකක් පමණ උස ශිලා පුවරු සිරස් අතට පොලවේ සිවුවා තිරස් අතට පෙළක් ලෙස මිටර් 15 පමණ දිගට සකසන ලද ශිලා පෙළක දෙපැත්තේ ම සුසාන බරණී හා පූජා මුවිටි වලදමා තිබේ. මෙය සුවිශේෂ සුසාන තුමයක් වන අතර එය ශ්‍රී ලංකාවෙන් වාර්තාවන දුර්ලභ සුසාන වර්ගයක් ලෙස ද හඳුන්වාදිය හැකි ය. 2016 වර්ෂයේදී මෙම සුසානයේ කොටසක් තුළින මැනැදිස් විසින් කැණීම සිදුකර එය ක්‍රිජ්‍ය 770 අයන් බවට කාලනීරණය කර තිබේ.



ශිලාපෙළ සුසානයේ පිහිටීම හා සුසාන බරණී තැන්පත් කර ඇති ආකාරය

### ශිලා ටැම සුසාන ( Men hire )

ශ්‍රී ලංකාවේ හමුවන දුර්ලභගණයේ සුසාන විශේෂයක් ලෙස ශිලා වැඩි සුසාන හැඳින්විය හැකි ය. දැනට වාර්තාවන අන්දමට මෙවැනි සුසානයක් මැදුවවිය නොරෝවපොතාන මාර්ගයේ තම්මැන්තාගේ බැඳුළු ස්ථානයේ පිහිටා තිබෙන බවට උපකල්පනය කළ හැකි ය. මෙම සුසානය ඉදිකර ඇත්තේ විශාල ශිලා වැඩික් සිරස් අතට සිවුවා එම ශිලා වැඩි වටා මැටි මුවිටි තුළ මියගිය තැනැත්තාගේ හඳුන්වයේ හා ඔහු හාවත කරන ලද ආහරණ ඇතුළු සුසාන තැන්පතු පූජා මුවිටි තුළ බහා ඒ වටා තැන්පත් කර තිබේ. රංජීත් දිසානායක විසින් තම්මැන්තාගොඩඩැල්ල තුළ ඇති මෙම සුසානය 2013 වර්ෂයේ කැණීම කර තිබේ. වර්තමානය වන විට එය කඩා දමා තිබෙන අතර එය වටා ඇති කඩාදමන ලද ශිලා කොටස් අනුව මෙය ශිලා වැඩි සුසානයක් බව උපකල්පනය කළ හැකි ය.





යිලා වැඩ සුසානය තම්මැන්නාගොඩුල්ල

### බරණී සුසාන (Urn pot)

පූර්ව එතිහාසික යුගයේ ජ්‍යවත් වූ මිනිසුන් විසින් සිය අවමංගලය කටයුතු සඳහා හාවිත කරන ලද තවත් සුසාන වියේශයක් ලෙස මැටි බරණී තුළ හැඳුවයෙළ හෝ අස්ථි තැන්පත් කර වල දැමීම පෙන්වාදිය හැකි ය. මෙම සුසාන කුමය තුළ දී සිදු වන්නේ මියගිය තැනැත්තාගේ හැඳුවයෙළ හෝ සැකිලි කොටස් මහා කුම්භයක හෝ බා කුම්භයක බහා වල දැමීම ය. එම බරණී ප්‍රමාණයෙන් විශාල හා තරමක් කුඩා බදුන් වන අතර ඒවා කාල රක්ත වර්ණ මෙන් ම සාමාන්‍ය රක්ත වර්ණ බදුන් වේ. ශ්‍රී ලංකාව තුළින් මේ වැනි සුසාන තෙක්කම්, කරමිඛන්කුලම, මාකේවිට, කොක්ලේබි, ඉඩිඛන්කටුව, තම්මැන්නාගොඩුල්ල, ගල්අතර, පොම්පරිප්පුව, අන්දරවැව ආනෙයිකාඩි ආදි ස්ථානවලින් වාර්තා වී තිබේ.

පොම්පරිප්පුව සුසාන භුමිය ආශ්‍රිත ව කැණීම කරන ලද විමලා බෙජලි විසින් පෙන්වා දී තිබෙන ආකාරයට එම සුසාන බරණී තුළ තිබි මානව අස්ථි, දත්, පෙළ, තැං වළලු, යකඩ කොටස් වාර්තා වී තිබේ.<sup>34</sup> මෙම සුසානයේ බරණී නිර්මාණය කිරීමේ දී සමහර සුසාන බරණීවල පතුල උල් ආකාර ලෙස ද සමහර සුසාන බරණීවල පතුල රවුම් ආකාර ලෙසට ද නිර්මාණය කර තිබේ.




පොම්පරිප්පුවෙන් හමුවන බරණී සුසානයක්

34 V. Begly, **Excavation of Iron Age burials at Pomparippu**, (Colombo: Archaeology Survey Department, 1981), 51-85pp.

## ඕලා මණ්ඩලක සුසාන ( Delmenoid)

ඕලා මණ්ඩලක වර්ගයේ සුසාන ද පුරුව එතිහාසික අවධියේ ශ්‍රී ලංකාවේ ගබව්පාවාර කටයුතු සඳහා ඉදිකරන ලද සුසාන විශේෂයකි. මෙම සුසාන ආකෘතිය ඕලා මංජුසා සුසාන කුම්වේදයට සමාන ලෙස ඉදිකර තිබූණ ද එයින් වන්නේ ඒවා පොලවෙන් ඉහළට සිරස් අතට සිටුවන ලද විශාල ගල් පුරු යොදා ගල් ගෙයක් ආකාරයට ඉදිකර තිබීම තිසා ය. එම ගල්ගෙය අභ්‍යන්තරයේ සුසාන බරණී තැන්පත් කර තිබෙන අතර මේ වැනි සුසානයක් රුහුක්කනට තුළුරු පද්ධිගම්පොල නම් ස්ථානයෙන් වාර්තා වේ. පද්ධිගම්පොල සුසානය තරම් විශාල නොවූ මේ වැනි සුසාන හොරෝව්පොනානට තුළුරු වාහල්කඩ පුදේශයේ හා කහටගස්දිගිලියට තුළුරු ගල්අදැකුවුව නම් ස්ථානයේ ද දක්නට තිබේ<sup>35,36</sup> මෙම සුසානයේ විශේෂත්වය වන්නේ එහි ඉදිරි පස විවෘත ව තැබීම හෝ ඉදිරිපස වසා දමා තිබීම ය. වසාදම්ත ලද සුසානයක නම් වසා දමන ලද ඉදිරිපස පාඨාණ පුරුවේ වැන්තාකාර සිදුරක් හො සාපුකේක්ණාපාකාර කටුව්වක් තබා තිබේ. ශ්‍රී ලංකාවෙන් හමුවන මෙම සුසාන නිධන් හොරුන් විසින් දැඩි ලෙස විනාශ කර තිබෙන බැවින මෙම තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වි තිබේ.




පද්ධිගම්පොල හා වාහල්කඩ දක්නට ලැබෙන ඕලා මණ්ඩලක සුසාන

## සාපුකේක්ණාපාකාර සුසාන (Rectangular Burial)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මෙගලිතික සුසාන ආකෘති අතර හඳුනාගත හැකි තවත් වැදගත් සුසාන ආකෘතියක් වන්නේ සාපුකේක්ණාපාකාර වර්ගයේ සුසානයන් ය. එම සුසාන නිර්මාණය කිරීමේ දී සුසානය වටා සාපුකේක්ණාපාකාර ආකාරයට ඕලා කුටිටි තබා සුසානය නිර්මාණය කර තිබේ. මේ වැනි සුසාන කහටගස්දිගිලියට තුළුරු ඇලුපන්වැව පුදේශයේ පවතින බව රංජිත දිසානායක පෙන්වා දී ඇත. (රංජිත දිසානායක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාව 2016)

35 "The locational significance of early iron age sites in intermediary transitional Eco- system: A preliminary survey study of the upper Kala Oya Region, North - Central Sri Lanka" **The Settlement Archaeology of the Sigiriya-Dambulla Region**, (eds, Bandaranayake, s ; M. Mogern ; S. Epitawaththa, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 1990), 237 p.

36 ඩී. මැනසිස්, "මධ්‍ය යාන් මය නිමිනයේ ප්‍රස්ථ එතිහාසික සුසාන ආග්‍රිත වාස්තුවිද්‍යාව" ARSUR 2016, The Proceeding of Second Archaeology Symposium. (Department of Archaeology and Heritage Management, Rajarata University of Sri Lanka, 2016), 150- 153pp.



ඇලපත් වැව පිහිටි සාපුකේශ්ණාසාකාර සුසානය

### සුසාන අභිචාර

ශ්‍රී ලංකාවේ පුරුව එෂිතිනාසික පුගයේ අවමංගලය වාරිතු පිළිබඳ ව වීමරුගනය කිරීමේදී මිනිසකු මියගිය පසු ව ඔහුගේ මතු ආත්මහාවය වෙනුවෙන් සිදු කරන ලද අහිචාරමය ත්‍රියාවලිය මෙම පුගයේ සුසාන ඇසුරින් හඳුනාගත හැකි ය. ඒ අතර සුසානයට රැගෙන එන මියගිය පුද්ගලයාගේ දේහය සුසාන භූමියේ තබා යම්කිසි ආගමික කටයුත්තක් සිදු කළ බවට හඳුනාගත හැකි සාධකයක් තම්මැන්නාගේ බැංලැල සුසානය තුළ පවතී. එම සුසාන භූමියේ මැද කොටසේ ඇති වෘත්තාකාර ලෙස සකස් කරන ලද ශිලාමය නිර්මාණ දෙකක් (විශාල හා කුඩා) හඳුනාගත හැකි අතර එම ශිලා නිර්මාණය ගැටීයක් සහිත ව නිර්මාණය කර තිබේ. එය එසේ නිර්මාණය කරන්නට ඇත්තේ සුසාන භූමියට රැගෙන එන මාත දේහය ඒ මත තබා යම් ආගමික වාරිතු ඉටුකිරීමේ වුවමනාවෙන් විය යුතු බව උපක්ල්පනය කළ හැකි ය. තම්මැන්නාගොඩැල්ල මැද ඇති මෙම නිර්මාණය තුළ අඩි හයක පුද්ගලයකු පහසුවෙන් දිගාකර තැබිය හැකි අතර එයට වඩා කුඩා රුම් තුළ කුඩා දරුවකු ඒ ආකාරයට ම දිගාකර තැබිය හැකි ය. මෙවැනි අහිචාරම ය කටයුතු වර්තමානයේ දී ද සුසාන භූමි තුළ සිදු කරනු ලැබේ.



තම්මැන්නාගොඩැල්ල සුසානයෙන් හමුවන වෘත්තාකාර ශිලා නිර්මාණය

## සුසාන තැන්පත

ශ්‍රී ලංකාවේ පුරුව එෂිත්හාසික යුගයට අයත් සුසාන ආණිත ව එවායේ තැන්පත් කර තිබේ හමුවන තැන්පතු අතර ප්‍රධාන වශයෙන් ම විවිධ වර්ගයේ පෙළ දක්නට ලැබේ. එම පෙළ අතර කානීලියන්, ඇගේට්, ඔනික්ස්, රන්, විදුරු, හා බෙලිකවුවලින් තැනු පෙළ වර්ග ඉඩින්කුව, තම්මැන්නාගොඩිල්ල, කොක්ස්ලෙබි, ගල්ලෙවල, පොම්පරිප්පුව, ආනෙයිකාචිඩි, රංචාමඩම ආදි ස්ථානවලින් වාර්තාවේ තිබේ. එසේ ම සුසාන තැන්පතු අතර යකඩින් නිරමිත වළඳු, කරාමු, ර් හිස්, තල, හා විවිධ කාමි උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබේ වාර්තා වී ඇත. එයට අමතර ව තඹවලින් නිරමාණය කරන ලද වළඳු මෙන් ම ඇසේ අලංකරණය සඳහා හාවිත කරන අංශන කුරු තම්මැන්නාගොඩිල්ල සුසානයෙන් ලැබේ තිබෙන බව රාජා ද සිල්වා වාර්තා කර තිබේ.

පොම්පරිප්පු සුසාන භූමිය තුළ විමලා බෙගලි විසින් සිදු කරන ලද කැණීම්වල දී තිරුවානා හා කහද්වලින් නිරමාණය කරන ලද ඕස්ලා මෙවලම් ලැබේ තිබේ.<sup>37</sup> එසේ ම ඉඩින්කුව හා රංචාමඩම කැණීම්වල දී ද ඕස්ලා මෙවලම් ලැබේ ඇති බව සේනක බණ්ඩායන හා රාජ් සෝමදේශ්ව<sup>38</sup> පෙන්වා දී ඇත.<sup>39</sup> ඒ. ඒ දැරණියගල විසින් කොල්ලන්කනත්ත සුසානය ආණිත ව සිදු කරන ලද කැණීම්වල දී හක් බෙල්ලන් හා මුතු එම සුසාන තුළ තැන්පත් කර තිබූ බව පෙන්වාදී ඇත.<sup>40</sup> එසේ ම පොම්පරිප්පු සුසානය ආණිත ව මිනිරන් හමුවීම හා තම් කැබලි හමුවීම ද සුවිශේෂ වේ.<sup>41</sup> මෙම සුසාන තැන්පත් බොහෝ විට කාල රක්ත වර්ණ මැටි බදුන් හෝ කාල වර්ණ හෝ රක්ත වර්ණ බදුන්වල බහා තැන්පත් කර තිබීම ද සුවිශේෂ ය. එ මගින් එ කළ සමාජය මියගිය තැනැත්තා හාවිත කළ ද්‍රව්‍ය හා උපකරණ සුසාන තුළ තැන්පත් කර තිබීම තුළින් මියගිය තැනැත්තාගේ මතු ආත්මය සුඩිත කිරීමට අදහස් කරන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය.

## සම්බානය

ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පුරුව එෂිත්හාසික යුගයන් වනානි ලිඛිත සාධක නොමැති සුග වේ. එ බැවින් එම සුග තුළ ත්‍රියාත්මක වූ ගවෝපාචාර කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇත්තේ පුරාවිද්‍යා ප්‍රහවයන් මත පදනම් වෙමිනි. ඒ අනුව මෙම අධ්‍යායනය තුළ දී පුරාවිද්‍යා ප්‍රහවයන් කෙරෙහි අවධානය යොමු කර අධ්‍යායනය කිරීමේ දී පැහැදිලි ප්‍රාග් එෂිත්හාසික යුගයේ දී සරල ව ආරම්භ වූ සුසාන බාරිතු පාපලික දඩ්‍යම් ජීවිතයන් තුළ දී ස්වාභාවික පරිසරයට අනුගත වෙමින් වල දැමීම සිදු කර ඇති බව ය. එහි දී මියගිය පුද්ගලයාගේ හිස බටහිරට සිටින සේ වල දැමීම තුළින් එම යුගයේ මානවයා ස්වාභාවික පරිසරයට අනුව ජීවිතය අවසන් වීම සනිටුහන් කර ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම ඉන් පැහැදිලි වේ.

නමුත් පුරුව එෂිත්හාසික යුගයේ දී පුද්ගලයකු මියගිය විට ඒ තත්ත්වය එලෙස ම හඳුනාගත නොහැකි අතර එහි දී බොහෝ විට දෙවනවර වල දැමීමක් සිදුකර ඇති බව හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම පුද්ගලයකු මියගිය විට ඔහුගේ මෘත දේහය වල දාමා මස් දිය වී ගිය පසු ව අස්ථි කොටස් මැටි බරණී තුළ බහා සුසානයක් තුළ තැන්පත් කිරීම හෝ ආදාහනය කරන ලද සිරුරෙන් ලබාගත් මිනි අඟ මැටි මුට්ටි තුළ බහා සුසාන තුළ තැන්පත් කිරීම සිදු කර ඇත. එහි දී විශේෂයෙන් ම මියගිය පුද්ගලයාගේ මතු ආත්ම හවය සුඩිත මුදිත විමේ අපේෂ්ඨාවෙන් මියගිය පුද්ගලයා සමග ඔහු පරිහරණය කරන ලද විවිධ ද්‍රව්‍ය සුසානය තුළ තැන්පත් කර තිබීමෙන් ඒ බව මැනවීන් පැහැදිලි වේ. මෙම වල දැමීම තුළ යම් ආකාරයේකට මියගිය තැනැත්තා ස්ථානය කිරීමේ වාරිතුයක් වශයෙන් සුසාන භුම් පවත්වා ගෙන ගිය බව එම සුසාන භුම් දිගු කළක් තබන්තු කරුණින් පවත්වා ගෙන යාම තුළින් පැහැදිලි වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුසාන බාරිතු ඉතා දිගු කළක් සිට ආරම්භ ව විධීම් ව හැඩගැසී වර්තමානය දක්වා ම පැමිණ ඇති බව මේ අනුව පෙන්වාදිය හැකි ය.

37 V. Begly, **Excavation of Iron Age burials at Pomparippu**, (Colombo: Archaeology Survey Department, 1981), 69-81 pp.

38 R.R. Somadeva Disanayake and R. Fernando, **The Galpaya Survey Report of the first field season - 2006**. (ed.) N. Silva and R. Somadeva, (Colombo: Postgraduate Institute of Archaeology, 2006),

39 S. Seneviratne, **The Archaeology of the Megalithic - Black and Red Ware Complex in Sri Lanka**. (Ancient Ceylon No. 5: 1984), 125p.

40 S. Deraniyagala, **Land Oscillation in North West of Cylon Jrn.** (Royal Asiatic Society, Ceylon Branch, new series, 1955-56), Vol.IV: 133p.

41 S. Deraniyagala, **Land Oscillation in North West of Cylon Jrn.** (Royal Asiatic Society, Ceylon Branch, new series, 1955-56), Vol.IV: 30-31pp.